

සාමී විජේසංදාන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
පේරාදෙණි.

2003.03.25 දින.

11

සීමාව අධ්‍යක්ෂවරුන් සහ එකඟ ප්‍රධානීන් වෙත.

රිසුදුරන්ගේ රාජකාරි

මෙම දෙපාර්තමේන්තුවට අනුක්‍රමික සීමාව රිසුදුරු කොත්තේ රාජකාරියට අදාළ කොන්දේසි ප්‍රභා දැක්වේ.

1. රාජකාරි භවික්ෂා යොදන නිලධාරියෙකු සම්බන්ධ රාජකාරි ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨවරුන්ගේ පසු වැඩවිටිදී හෝ රාජකාරියේ හෙළි සිටින නිලධාරියෙකු අපහසු හැඳවූයෙන් ඒවාට සහතිකයක් හෝ සේවා නිරවද්‍ය කිරීමේ අවස්ථා වලදී හැර, රාජකාරි භවික්ෂා යොදන නිලධාරියෙකු කොමිෂාරිට අනවසරයෙන් ව්‍යාජය දෙපාර්තමේන්තු ඔප්පුවක් සිටුවා ගෙන යාම කෙරෙහි ප්‍රහසන.
2. ව්‍යාජයක් නිලධාරියෙකු හෙත් තොරව හෝ බලධාරියෙකුගේ අනුමැතියක් නොමැතිව, ධාරිතා මුද්‍රාගෙන් හෝ දෙපාර්තමේන්තු ඔප්පුවක් සිටි සිටියා ජ්‍යෙෂ්ඨවරුන්ගේ සහතිකයක්, ඒ සම්බන්ධයෙන් විකාශයට නඩු පැවරීම වැනි.
3. නිලධාරියෙකු නිල භවික්ෂා හෙයින් අපහසු පැමිණීම ප්‍රාදර්ශිත වන තම නිලධාරියාට නොමැති වන අවස්ථා වලදී, රිසුදුරන්ට නැතිවම සඳහා දෙපාර්තමේන්තුවේ නේවාසික පහසුකම් සලසා දෙන.
4. කෙළඹ හෝ අවට නිල භවික්ෂාව යොදන අවස්ථාවන්හි සභා නිරෝධායන කාර්යාලයේ නේවාසික පහසුකම් සලසා දෙන අතර ඔවුන්, රිසුදුරන්ගේ පෞද්ගලික භවික්ෂාවක් සඳහා ව්‍යාජය ධාරිතාගෙන් නොමැති වේ.
5. අධ්‍යක්ෂ ජනරාල් දරණ නිලධාරීන්ට නිල හා පෞද්ගලික භවික්ෂා සඳහා වෙන් කර ඇති ව්‍යාජය පදවන රිසුදුරන් අදාළ නිලධාරියාගේ අනුමැතිය නොමැතිව ව්‍යාජය වහාම වෙහෙර ගෙන යාම කෙරෙහි වේ.
6. රිසුදුරන් නිලධාරීන්ගේ නිසා වෙන් කොට ඇති භවික්ෂා දායකාරීයේ යෙදීමට සිදුවන අවස්ථා වලදී ඒ සඳහා තමන් අනුක්‍රමික කොටුවේ ප්‍රධානියාගේ හෝ බලය පවරන ලද නිලධාරියාගේ අවසරය ලබා ගත යුතුය.
7. රාජකාරි භවික්ෂා කොටස අවස්ථා වලදී හා රිසුදුරු නිලධාරීන්ගේ භවික්ෂා අවස්ථා වලදී තමන් පදවන ව්‍යාජවල සඳුරු අදාළ කොටුවේ ප්‍රධානියා වෙත හෝ අධ්‍යක්ෂ ජනරාල්ගේ නිලධාරී වෙත හැර දීම යුතු වේ.

8. ව්‍යාපාරික ගුණිත ලබා ගැනීම සඳහා වගකිවයුතු තිලකාරියෙකු නැද්දවා ගෙන යාම ආභ්‍යාවර්තය වේ.

9. රාජ්‍යාර්ථික මත් බීමන් නොපතා අවස්ථාව වලදී රිසුදුරන් සේවා ස්වභාවයෙන් සීමිතව යාම නොහැළු යුතු වන අතර, කම්මාන අනුපූර්ණ සාධකවේ හෝ වාහන ආවේණිකවලෙහි රැඳී සිටීම අනිවාර්ය වේ.

10. දෛනික ධාවන සටහන් පොත් තිසි පරිදි භාවිතා කිරීම, භූමිකෙහි යොදන තිලකාරියාගේ අත්සන් ලබා ගැනීම, මිලිලෝ මිලරහි, ඉඩක හේළය ආදිය තිසි පරිදි භලය සටහන් කිරීම, කලට වේලාවට ධාවන සටහන් පොත් භාරදීම රිසුදුරුගේ වගකීම වේ.

02. ඔබ ආයතේ හා ඒ සටහන් ඇති එක වල සිටින සියලුම රිසුදුරු මහත් ඉහත නොනදෙසි කරයේ පිළිපැදිය යුතු බවට ඔවුන් ඇතුළත් කරන මෙන් මෙයින් දන්වා සිටිමි.

M. M. M.
එස්. එස්. බාලවරුන්,
සම මිෂනරි පාලන හා පොඩ්ඩා අධ්‍යක්ෂ ජනරාල්.